

## ඉලෙක්ට්‍රොනික අත්සන් සහිත ඉලෙක්ට්‍රොනික ලේඛන පිළිගැනීම

රජයක් තබනා කෙටි පියවරක්, රටක් පතිතා යෝද පිම්මක්

### I. සාරාංශය

අපනයන කාර්ය සාධනය වැඩි දියුණු කිරීම ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛස්ථානයකට පැමිණ ඇත. හාන්චි හා සේවාවන් හි ගෝලීය අපනයන තරගකාරීන්වය තුළ අයය සහ ගුණාත්මකභාවය මත පමණක් නොව අපනයන ක්‍රියාවලියේ සිසුගාමීන්වය මත වැඩි වැඩියෙන් රඳා පැවතෙනින් තිබේ. එබැවින් අපනයනකරුවේ හාන්චි ගැනුම කරුවන්ට නිකුත්කිරීමේ කාලය අවම කරගැනීම සඳහා සැපයුම්දම සංවිධානයන් වැඩි දියුණු කිරීම කෙරෙහි යොමු වී සිටිති. කෙසේ වුවද, අපනයන විදේශ වෙළඳපාලට ඉදිරිපත් කිරීමට ගතවන කාලය අඩු කර ගැනීම හරහා ස්වකිය තරගකාරීන්වය ඉහළ නාංචා ගැනීමට අපනයනකරුවන්ට ලැබෙන ඉඩ කඩ ශ්‍රී ලංකාවේ දේශ සීමා නියෝජිතායතන විසින් පනවා ඇති ක්‍රියාපටිපාටිවල අකාර්යක්ෂමතා හේතුවෙන් ඇතින් ඇත.

දේශසීමාවන් එහිට හාන්චි ගෙන යැමේදී වැයවන කාලය අඩු කිරීම මගින් ශ්‍රී ලංකාවට ස්වකිය අපනයනකරුවන්ගේ තරගකාරීන්වය ඉහළ නාංචා ගත හැකි වනු ඇත. වෙළඳ කටයුතු සඳහා ඉලෙක්ට්‍රො-

නික ලේඛන (ඉ-ලේඛන) මගින් ගනුදෙනු කළ හැකි වේදිකා යොද ගැනීම, මෙහි ලා ප්‍රත්‍යාග්‍ය ක්‍රමයකි. ඉලෙක්ට්‍රොනික අත්සන් (ඉ-අත්සන්) පිළිගැනීමේ නිසා වර්තමානයේ දී ශ්‍රී ලංකාවට මෙවැනි ක්‍රමවේදයන් මගින් අත්කරගත හැකි යහ එල අකර්මණා වී ඇත. මේ අවහිරය ඇත්තේ ශ්‍රී ලංකාවේ නිලධාරී තන්තුය තුළ ය. ඉ-අත්සන් පිළිගැනීම සඳහා අවශ්‍ය නිති සම්පාදනයන් නිමවා වසර දහයකටත් වඩා ගත වී ඇත්තේ එය ක්‍රියාවල නැංවීම සඳහා රාජ්‍ය නියෝජිතායතන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ශ්‍රී ලංකාව තුළ ඉ-අත්සන් නොපිළිගැනීම අරඹයා වෙරිටේ රිසර්ට් ආයතනය මගින් සිදු කරන ලද අධ්‍යයනයක් තුළින් එලැංකි මූලික සෞයා ගැනීම් මෙම ප්‍රතිපත්ති සටහන මගින් ඉදිරිපත් කෙරේ. ඉ-අත්සන් පිළිගැනීමේ ලා රාජ්‍ය නිලධාරී තන්තුය ඇති උදාසීනභාවය දුරටිම සඳහා නිර්දේශයන් කිහිපයක් ද මෙම සටහනෙන් සැපයේ.

### 1 කොටුව - ඉ-අත්සන් යනු ක්‍රමක්ද?

කඩයිසි ස්වරුපයෙන් ඇති ලේඛනවල අත්සන් කිරීම, අගින් යොදන අත්සනක් මගින් සිදු කරන පරිදීම, ඉ-අත්සන් යනු ඉලෙක්ට්‍රොනික ස්වරුපයෙන් ඇති ලේඛනවල අත්සන් කරන ක්‍රමයකි. ඉ-අත්සන් නානාප්‍රකාර අයුරින් පැවතිය හැකිය.

- ඉලෙක්ට්‍රොනිකව යැවැ ලියනය කළ නාමයන් (ආකෘති පතක අත යැවැලියනය කර ඇති නාමයන් වැනි)
- පළමුව පරිලේකනය කර, ඉන්පසු ඉ-ලේඛනය මත ස්ථානගත කළ අතින් යොද අත්සන් (ඉලෙක්ට්‍රොනික අත්සන් පුවරුවල යොදන අත්සන් වැනි)
- පූවියෝජි රාවන්ගෙන් යුත් අක්ෂරවලින් සැපයුම්ලත් අත්සන් (ලද, රහස්‍ය අංක කේතයන් හා මුරපද)
- ජේවුලික අත්සන්<sup>1</sup> (ගුරුත් කේතනය කළ සහතික)

අත්සන් කරනාව පූවියෝජි හඳුනා ගැනීමක ලක් කිරීමේ හැකියාවන්, ඉ-ලේඛනය පරිහරණයේ දී එහි සිදු කරන සංශේෂනයන් පිළිබඳව වාර්තා තබා ගැනීමේ හැකියාවන් ඉ-අත්සන් සතුව පවතින නිසා ලියවිල්ලට ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ඉත් සැලසේ.

මෙවැනි මට්ටමක ආරක්ෂාවක් රජයන්ට හා ව්‍යාපාරවලට විශේෂයෙන් අවශ්‍ය වේ. නෙතික අවශ්‍යතාවන් මත ලේඛන සඳහා අන්තර්ජාතික පිළිගැනීම අවැසි විට දී හෝ තහවුරු කරගැනීම්වල දී මෙය විශේෂයෙන් වැදගත් වේ.

### මූලික සෞයා ගැනීම්:

■ 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සම්මත කිරීම හරහා, ඉ-අත්සන් (ඉ-ලේඛනය සහිතව) පිළිගැනීම බලාත්මක කිරීමට අවශ්‍ය නිති සම්පාදනයන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර දළකයකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇත.

■ නිති පද්ධතිය ක්‍රියාවේ යෙදවීමට දක්වන නිදායිලිභාවය හේතුවෙන් රටට සිදුවන අලභය ඉහළය; සිය පුළුල් ආරක්ෂා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු ගක්ෂතාවය ඉන් අඩුපණ කෙරේ.

## ප්‍රතිපත්ති සටහන

■ ඉ-අත්සන් හා ඉ-ලේඛන නොපිළිගැනීම පිළිබඳව රජයේ විවිධාකාර නියෝජ්තායන විසින් සුලබව ගෙන හැර දක්වන හේතු මූලිකවම සනාථ කළ නොහැකි ඒවා වේ.

■ ශ්‍රී ලංකාවේ ඉ-ලේඛන සියලුම අන්තර්ජාතික ගනුදෙනු සඳහා පිළිගැනීමට ජාතික සහතික කිරීමේ අධිකාරියක් (ජ.ස.අ.)<sup>2</sup> සැක්‍රියව පැවතීම වැදගත් වේ. අන්තර්ජාතික ලෙස ආරක්ෂිත බිජ්ටල් අත්සන් සම්පාදනය සඳහා දේශීය ආයතනවලට සහතික කළ පිළිගැනීමක් ලබා දීමත් එය අධික්ෂණය කිරීමත් ජ.ස.අ.ට සිදු කළ හැකිය. නමුත්, රට තුළ පමණක් ක්‍රියාවලිගත වන ලේඛනවල ඇති බිජ්ටල් අත්සන් පිළිගැනීම සඳහා එවැනි සහතික කළ පිළිගැනීමක් අත්‍යවශ්‍ය නොවේ.

■ ඉ-ලේඛන හා අත්සන් සාර්ථක ලෙස යොද ගැනීමට අකුල් හෙළන ප්‍රධාන සාධක නම් රාජ්‍ය නිලධාරී තන්ත්‍රමය ප්‍රතිරෝධය හා පරිපාලනමය අලසහාවය යි.

**නිරදේශය 1-** ශ්‍රී ලංකාව තුළ ඉ-අත්සන් පිළිගැනීම වෙශවත් කිරීම සඳහා මධ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කිරීම.

ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයන් හා ඉලෙක්ට්‍රොනික දත්ත වාර්තාවල දී උච්ච/පිළිගත හැකි ආකාරයකට ඉ-අත්සන් යොද ගැනීම සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතනවලට අදාළ වන පරිදි මධ්‍යම මාර්ගෝපදේශන මාලාවන් නිකුත් කිරීම, ආයතනික මට්ටමෙන් පවතින අක්‍රියාවය සඳහා එලදායී විසඳුමක් වනු ඇත. විදුලි සංදේශ හා බිජ්ටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට මෙවැනි මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළ හැකිය. අසල්වැසි ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මෙකි ක්‍රියාමාර්ගය සාර්ථකව අනුගමනය කර ඇත.

**නිරදේශය 2-** ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන බිජ්ටල් අත්සන් සඳහා අන්තර්ජාතික පිළිගැනීම ලබා ගැනීම සඳහා පහසුකම් සැපයීමට ජ.ස.අ.ක් සත්‍ය කිරීම.

සමහර අවස්ථාවන් හි දී හා ඇතැම් විදේශ රටවල දී, බිජ්ටල් අත්සන් සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් ලබා ගැනීමට නම් නිල පිළිගැනීමක් ලත් බිජ්ටල් සහතික කිරීම් සේවා සම්පාදකයෙකු (ස.සේ.ස.ස.)<sup>3</sup> ගේ සේවය ලබා ගත යුතු වේ. දේශීය ස.සේ.ස.න්ට නිල පිළිගැනීම ලබා දීමේ පහසුකම් සැලසෙනු ඇත්තේ ජාතික සහතික කිරීම අධිකාරියක් (ජ.ස.අ.) පිහිටුවා සත්‍ය කිරීමෙන් පමණි. එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නි-

යෝජ්තායතනය (තො.ස.තා.නි) වෙත හේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2017 වසරාවසානය වනවිට පැවරිය හැකි වගකීමකි.

## II පර්යේෂණ සාරාංශය

1. පුළුල් ආස්ට්‍රික ප්‍රතිපත්තිමය අරමුණු සෑල කර ගැනීමේ දී ඉ-අත්සන් හා ඉ-ලේඛන පිළිගැනීම ඉතා වැදගත් වේ.

1.1 ශ්‍රී ලංකාවේ අපනයන කේත්තුයේ වර්ධනය 2000 වසරේ සිට අඩංගු වී තිබේ. ද.ජ.නි.යේ ප්‍රතිගතයක් ලෙස ගත් කළ අපනයනයන් 2000 වසරේ පැවති 33.3% අගයේ සිට 2015 වසරේ දී 12.3% දක්වා කඩා වැට් ඇත.<sup>4</sup> රට අමතරව ගෙවුණු දෙවසර තුළ දී අපනයනවල නිරපේශී අගයේ වාර්තා වී ඇත්තේ සාණන්මක වර්ධනයකි.

1.2 විදේශ වෙළඳාමේ යෙදෙන ආයතන හාණ්ඩ දේශ සීමාව හරහා ගෙන යැමිදී රජය විසින් පනවන ලද නියාමනයන් ගණනාවක් සමඟ අනුකූලතාව තහවුරු කළ යුතු වේ. එසේ කිරීමට වැය කෙරෙන කාලය හා පිරිවැය, අපනයන වර්ධනය අවහිර කරන ප්‍රධාන සාධක දෙකක් බවට පත් වී තිබේ. අතින් ලේඛන සැකකිමේ තුමයන්ගේ සිට ප්‍රරණ ලෙස ක්‍රියාකාරී ඉලෙක්ට්‍රොනික ලේඛන සැකසුම් වේදිකාවක් කරා විනැශු වීම මගින් වෙළඳ ව්‍යාපාරිකයින්ට තම කාලය හා මුදල ඉතිරි කර ගත හැකි වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වෙළඳ තරගකාරීන්-වය වැඩි දියුණු වීම ඒකාන්තය. නිදසුනක් ලෙස, මැලේසියාවේ ක්ලැන් වරාය තුළ ඉ-ලේඛන සැකසුම් වේදිකාවක් බලාත්මක කිරීම තුළින් සමහර ලේඛන සඳහා ගතවන සැකසුම් කාලය පැය 12 සිට මිනින්තු 15 ක් දක්වා කළා හැකිමට හැකි වූ අතර, වැරදීම අනුපාතයන් 40% සිට 5% දක්වා අඩු කර ගත හැකි විය.<sup>5</sup> එහිදීම, සිංගපේපුරුවේ ඉලෙක්ට්‍රොනික වෙළඳ වේදිකාව මගින් අපනයන ලේඛන සැකසුම් ගත කිරීම්, ලේඛන හාරදීමෙන් පසු රාජ්‍යකාරී පැය හතරක් ඇතුළත ද, ආනයන ලේඛන සැකසුම් ගත කිරීම් ලේඛන හාර දීමෙන් පැයක් ඇතුළත ද නිම කරනු ලැබේ. ශ්‍රී ලංකාව මෙම කටයුතු සඳහා වැය කරන කාලය එම රටවල් වලට සාපේශ්‍යව කැපී පෙනෙන අන්දමින් පහළ අගයක පවතී. (බලන්න වගුව 1)

## ප්‍රතිපත්ති සටහන

වගුව 1 - අන්තර්ජාතික වෙළඳාමේ ලේඛන සැකසීමේ අවශ්‍යතා සමග අනුකූලතාවය ලබා ගැනීමට ගත වන කාලය (පැයවලින්)

	අපනයන සඳහා	ආනයන සඳහා
සිංගප්පූරුව	4	1
මැලේසියාව	10	10
එ අරාබි එම්රි	6	37
මිමාන්	31	24
ඉන්දියාව	61	67
පකිස්ථානය	62	153
ශ්‍රී ලංකාව	76	58

මූලාශ්‍රය- ලේක බැංකුව, ව්‍යාපාර සිදුකිරීමේ දරුණු ය 2016

1.3 තොරතුරු හා සන්නිවේදන කාශණය (තො.ස.කා) හරහා ආර්ථිකය බිජ්ටල්කරණය කිරීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශිත ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයකි.<sup>6</sup> බිජ්ටල්කරණය යනු මැදි ආදයම් රටවලට තම රාජ්‍ය අංශයෙහි සේවා සැපුම් වැඩි දියුණු කිරීමෙන්, අල්ලස් සහ දුෂණ මැඩ් පැවත්වීමෙන්, අකාර්යාක්ෂමතාවයන් අඩු කිරීමෙන්, වෙළඳපළ වෙත කඩිනමින් ප්‍රවේශ වීමේ පහසුකම ලබාදීමෙන් ප්‍රායෝගිකව යොදා ගත හැකි විධි ක්‍රමයකි.

1.4 දේශ සීමා පරිපාලනය කුළු පවතින අකාර්යාක්ෂමතාවයන් නිසා හානි සිදුවන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳතරගකාරීත්වයට පමණක් තොවේ. ස්වකිය ප්‍රජල් ආර්ථික ප්‍රතිපත්තිමය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ විහාරයට ද ඉන් හානි පැමිණේ. උදහරණයක් ලෙස ගෝලීය සාර්ථක ආයෝජනයන් ඉහළ නාවා ගැනීම, ගෝලීය අගය දමයන් වෙත ඇතුළු වීම හා කළාපීය වෙළඳ සහ ප්‍රවාහන සැලසුම් කේෂුයක් බවට පත් වීම වැනි ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා මුදුන්පත් කර ගැනීමේ දී දේශ සීමා තිරුමනයන්ගේ කාර්යක්ෂම බව තීරණාත්මකව බලපාන සාධකයකි. ඉලෙක්ට්‍රොනික වෙළඳාමේ ප්‍රතිපත්ති සඳහා අවශ්‍යතා සිංගප්පූරුව වෙළඳ විදිකාවන් යොදා ගැනීම මගින් දේශ සීමා පරිපාලනයේ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ නාවා ගත හැකි වනු ඇති අතර, එය වෙළඳ

තරගකාරීත්වය ඉහළ නාවා ගැනීමට මතා පිටි-වහලක් වනු ඇත.

1.5 ඉ-අන්සන් හා ඉ-ලේඛන පිළිගැනීම ඉලෙක්ට්‍රොනික වෙළඳ විදිකාවල වැදගත් අංශයකි. ඉලෙක්ට්‍රොනික විදිකාවන් දුබල ලෙස ක්‍රියාවල නැංවීම හේතුවෙන් දේශ සීමා ක්‍රියාපට්පාටිවල කාර්යක්ෂමතාවය අඩාල වී ඇත. මේ නිසා, දේශ සීමා හරහා සිදු කෙරෙන හාන්ත් ප්‍රවාහන සැපුම් ප්‍රවාහන සිංගප්පූරුවට අදාළ ක්‍රියාපට්පාටිවල කාර්යක්ෂමතාව මැන බලන අන්තර්ජාතික දරුණු බොහෝමයක ශ්‍රී ලංකාවට ලැබේ ඇත්තේ පහළ ශේෂීගත ස්ථානයකි. ලේක ආර්ථික සමුළුව මගින් සම්පිණි-චිනය කරන ගෝලීය වෙළඳ හැකියා දරුණුකියේ 2016 අගයන්ට අනුව, දේශ සීමා පරිපාලනයේ කාර්යක්ෂමතාව හා පාරාංශ්‍යහාවයට අදාළව රටවල් 136ක් අතුරින් ශ්‍රී ලංකාවට ලැබේ ඇත්තේ 97වන ස්ථානය සිය. 2014 දී 87 වන ස්ථානයේ ශේෂීගත වී සිටි ශ්‍රී ලංකාව වසර දෙකක් ඇතුළත ස්ථාන 10ක් පහළට ගොස් ඇති අතර, සංස්ක්‍රිතාත්මකව ගත් කළ තායිලන්තය (44 වන ස්ථානය), ඉන්දියාව (75 වන ස්ථානය) හා වියට්නාමය (86 වන ස්ථානය) වැනි කළාපීය සයැනින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. වෙළඳාම වෙනුවෙන් වූ වෙළඳ ලේඛන අවශ්‍යතාවල අනුකූලතාවය ලබා ගැනීමට ගතවන කාලය පිළිබඳව සැලකීමේ දී ශ්‍රී ලංකාව සෙසු තරගාකරී රටවල්-වලට වඩා පසුගාමී බව 1 වගුවෙන් පෙන්නුම් කරයි.

1.6 මේ පසුවිම තුළ, ඉ-අන්සන් පිළිගැනීම යනු ඉ-ලේඛන සැකසුම් කාර්යක්ෂම කිරීමෙහි ලා රජයට ගත හැකි කුඩා තමුන් තීරණාත්මක පියවරකි; එය ශ්‍රී ලංකාවේ වෙළඳ හා ප්‍රවාහන සේෂුණුයන්හි එලදායිතාවය ජාත්‍යන්තරව තරගකාරී මට්ටමකට ගෙන එම්මත තබනා යෝද පිම්මක් වනු ඇත.

2. 2006 වසරේ පටන් ස්ථානිකව ඇති, එහෙත් ක්‍රියාවල නාවා තොමැති නෙතික රාමුව බල ගැනීවීම.

2.1 ඉ-අන්සන් පිළිගැනීමේ පහසුකම සඳහා අවශ්‍ය නීතිමය රාමුව දැනටමක් පිහිටුවා තිබේ. 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත (ඉ.ග.ප.)<sup>7</sup> (7 කොටස) මගින් ව්‍යතිරේකයන් කිහිපයක් හැරුණු කොට සම්පූද්‍යයික ලෙස අතින් යොදන ඇ-අන්සන්වලට ලැබෙන නෙතික හාරදාරබවම ඉ-අන්සන්-වලට ලබා දේ.<sup>8</sup> එමෙන්ම, සත්‍යාචාරය සහතික තීරණ සඳහා අතින් යොදන ඇ-අන්සන්වල ප්‍රතිපත්ති ගැනීම හැර පාන, දැනට පවතින මොනයම් හේ නීතියක්

## ප්‍රතිපත්ති සටහන

මෙම පනතේ ප්‍රතිපාදන මගින් අභිජනනය කෙරේ.

2.2 කෙසේ වෙතත්, ඉ-ලේඛන සැකසුම් කිරීම වේග වත් කිරීම සඳහා ඉ-අත්සන් හාවතා කිරීමෙහි ලා පසුගිය දශකය පුරාම ශ්‍රී ලංකාව ලබා ඇත්තේ මද ප්‍රගතියකි. ලේඛන හෝතිකව හාරදීම තවතාලීම අරමුණු කර ගනිමින් මූදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින්, "කඩදසි රහිත තනි කටුවුව" කින් යුතු ඉලෙක්ට්‍රොනික ලේඛන සැකසුම් ටේඩිකාවක් ස්ථාපිත කරන ලදී. කෙසේ නමුත්, සැකසුම් කිරීම සම්පූර්ණ කිරීම සඳහා, අතින් යොදන ලද අත්සන් සහිත, කඩදසි ස්වරුපයෙන් පවතින ලේඛන සමහර ආයතන වෙත තවමත් හාරදිය යුතුව තිබේ. ඒ අනුව මූදල් සම්භාරයක් වැය කර මෙම ඉලෙක්ට්‍රොනික වේදිකාව පිහිටුවවද, ඉ-ලේඛන සැකසුම් කිරීමේ ආර්ථික කාර්යක්ෂමතාවයන් හා පුරුණ ප්‍රතිලාභ උදා කර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත.

2.3 සමහර අවස්ථාවන් හි දී, වෙළඳාම හා සඛැදි ගනුදෙනුවල දී අන්තර්ජාතිකව සම්ප්‍රේෂණය කරනු ලබන ලේඛන සඳහා, නිල පිළිගැනීමක් සහිත ඩිජිටල් අත්සන් අවශ්‍ය වේ. නිල පිළිගැනීමක් සහිත ඩිජිටල් අත්සන් නිකුත් කරනු ලබන්නේ නිල පිළිගැනීමක් සහිත ස.සේ.ස. විසිනි. පිහිටුවය කාර්යක්ෂමතාව හේතුවෙන්, දේශීය ස.සේ.ස.යන් හට නිල පිළිගැනීම ලබා දෙන්නේ අන්තර්ජාතික නිල පිළිගැනීමක් සහිත ජාතික සහතික කිරීම් අධිකාරියක් ජා.ස.ඇ.ක් මගිනි. 2013 සැප්තැම්බර 24 දින නිකුත් කරන ලද අංක 1829/29 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ ස්ථිර ජා.ස.ඇ.යක්, ශ්‍රී ලංකා පරිගණක හඳුසි ප්‍රතිචාර කණ්ඩායම සමඟ සහයෝගීත්වයෙන් යුතුව එහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් තො. ස.තා.නි. වෙත බලය පවරන ලදී. එහෙත්, ක්‍රියාකාරී ජා.ස.ඇ.කාරියක් තවමත් ස්ථාපිත කර තොමැත්. මෙම මත්දේශීසාභාවය නිසා, නිල පිළිගැනීමක් සහිත ස.සේ.සයෙකු ශ්‍රී ලංකාවේ දැනට තොමැති අතර, ඩිජිටල් අත්සන් සහිත ලේඛන අන්තර්ජාතිකව පිළිගැනීමට ඉන් බාධා පැමිණ තිබේ.

3. ඉ-අත්සන් පිළි නොගැනීමට හේතු ලෙස ඉදිරිපත් කෙරෙන්නේ සනාථ කළ තොහැකි කාරණා ය.

ලේඛන ඉලෙක්ට්‍රොනිකව හාර ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් හා පද්ධතින් ස්ථානගත කර තිබුණුද බොහෝරුප්‍රාග්‍රාම ආයතන තුළ ඉ-අත්සන් පිළිගැනීමේ මැලිකමක් විශාල වශයෙන් දක්නට ඇත. ඒ පිළිබඳව

රාජ්‍ය ආයතන බහුල වශයෙන් ගෙන හැර දක්වන හේතු පිළිබඳව පහත සාකච්ඡා කෙරේ. මේ සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් විමසා බලනවිට පෙනී යන්නේ ඉ-අත්සන් පිළි නොගැනීම සාධාරණිකරණය කරන්නට උත්සාහ ගන්නේ සනාථ කළ තොහැකි කරුණු මත බවයි.

3.1 දැනට පවතින පනත් සංශෝධනය කිරීමේ අවස්ථාවයක් පවතී

ඉ-අත්සන් පිළිනොගැනීම ගැන බොහෝවිට ගෙන එනු ලබන හේතුවක් නම්, අදාළ ආයතනවල ක්‍රියාකාරකම් සඳහා බල පැවැත්වෙන නීති අනුව අතින් යොදන ලද අත්සන් අවශ්‍ය බවත්, මෙති නීතිවලට සංශෝධනයන් සිදු කිරීමින් තොරව එම ආයතනවලට ඉ-ලේඛන හා ඉ-අත්සන් පිළිගත තොහැකි බවත් ය.

■ මෙය අහේතුක තර්කයකි. ඉහත 2.1 කොටසේ දී විස්තර කළ පරිදි, ඕනෑම තොරතුරු ලබාදීමක හේ සන්නිවේදනයක සත්‍යභාවය තහවුරු කිරීම සඳහා අතින් යොදන ලද අත්සන් අවශ්‍ය යැයි දක්වනු ලබන වෙනත් ඕනෑම නීතියක්, 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතින් ලබාදෙන ප්‍රතිපාදන මගින් අහිඛා යන බව පනතේ 7 කොටසින් ප්‍රකාශ කෙරේ. එමනිසා, ඉ-අත්සන් පිළිගැනීම සඳහා වර්තමාන නීති-වලට සංශෝධන කිසිවක් ඉදිරිපත් කළ යුතු තොවේ.

3.2 ඉලෙක්ට්‍රොනික අත්සන් පිළිගැනීමට නම් ජාතික සභනික කිරීම් අධිකාරියක් අවශ්‍ය වේ.

ඉදිරිපත් කෙරෙන තවත් හේතුවක් නම්, දැන් පවතින දේශීය ස.සේ.ස.යන්ට පිළිගැනීම ලබාදීම සඳහා බලතල ඇති ක්‍රියාකාරී ජා.ස.ඇ.යක් තොතිනිමයි.

■ එක් ව්‍යාතිරේකයක් හැරුණු තොට මෙම තර්කය පිළිගත තොහැකිකකි. ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව, අ) ඕනෑම ආකාරයක ඉ-අත්සන් පිළිගැනීම සඳහා නම්‍යකිලිවීම ආයතනවලට ඉඩ සලසයි.

ආ) ඩිජිටල් අත්සන් නිකුත් කරනු ලබන ස.සේ.ස.යන්ට නිල පිළිගැනීමක් අනිවාර්ය තොකරයි. ඇත්ත්වයෙන්ම, පනතේ 20 (2) කොටස මගින් පවසන්නේ නිල පිළිගැනීමක් තොමැති ස.සේ.ස.යන්ට රට තුළ තම සේවාවන් සැපයීම වළක්වාලීමට කිසිදු නීතිමය පදනමක් තොමැති බවයි.

■ වර්තමානයේ දී, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේෂ්‍රාය තුළ ඩිජිටල් සභනික යොද ගනිමින් මූල්‍යමය ගනුදෙනු සැලකිය යුතු සංඛ්‍යාවක් සැකසුම්ගත වේ. මෙති ඩිජිටල් සභනික සභනික කරන්නේ බාහිර නිල පිළි-

## ප්‍රතිපත්ති සටහන

ගැනීමක් නොමැති, එහෙත් මූල්‍යමය කෙළුවෙ-යේ විශ්වාසය දිනාගෙන ඇති ස.සේ.ස.යකු මගිනි. ඒ අනුව, නිල පිළිගැනීමක් ලබා දීම සඳහා ජා.ස.අ.යක් නොතිබෝධින්, දේශීය ස.සේ.ස.ය විසින් නිකුත් කරනු ලබන ඩිජිටල් සහතික යොද ගැනීමේ සූදනම-ක් ශ්‍රී ලංකාවේ මූල්‍ය කෙළුවයට තිබෙන අතර, ඔවුන් එය ක්‍රියාවට නාවමින් සිටි. ස.සේ.ස.යින්ට නිල පිළි-ගැනීමක් ලබාදීම සඳහා ක්‍රියාකාරී ජා.ස.අ.ක් නොතිබෝධිය දී වුවද ශ්‍රී ලංකාවේ ආයතනවලට ඉ-අත්සන් පමණක් නොව ඩිජිටල් අත්සන් ද පිළි ගැනීමට හැකි බවට අන්දුකීම් සහිත තහවුරු කිරීමක් මින් සැපයේ.

■ මෙම තර්කය අන්තර්ජාතික වේළඳාමට අදාළව රට රටවල් අතර ප්‍රවාහාරු වන ලේඛන වලට අදාළ නො-වේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඉඩ සැලසී තිබුණද, තවත් රටකට හාරදෙනු ලබන ලේඛන එම රට ඩි-පිළිගැනීමට නම් නිල පිළිගැනීමක් සහිත ස.සේ.ස.යකු හරහා ඩිජිටල් අත්සන්වල සත්‍යභාවය තහවුරු කිරීම එම රටේ නීතියට අනුව අවශ්‍ය විය හැක. ඉන් කිය-වෙන්නේ අන්තර්ජාතිකව සම්ප්‍රේෂණය කෙරෙන ලේඛන උපකාශකියක් නිල පිළිගැනීමක් සහිත ස.සේ.ස.යකු නොමැතිව එම ලේඛන ඉලෙක්ට්‍රො-නිකව පුරුෂ වශයෙන් සැකසුම් කළ නොහැකි බවයි.

3.3 ඉ-අත්සන් පිළි ගැනීමට ධාරිතවයක් නොමැති වීම. ඉ-අත්සන් හා ඉ-ලේඛන පිළි නොගැනීම පිළිබඳව බොහෝවේ ඉදිරිපත් කෙරෙන තවත් හේතුවක් නම් ඒ සඳහා ධාරිතාවක් නොමැති බවයි. ඒ සඳහා ගෙන හැර දැක්වෙන හේතු වන්නේ නොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් නොමැතිකම, තාක්ෂණික දැනුම සහිත විශේෂයින් නොමැතිකම, සහ මෙති උග්‍රකාවයන් ජය ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන නොමැතිකමයි.

■ මෙම හේතු පුදු කඩ්චරුවක් පමණි. වෙරිටේ රිසරට් ආයතනය මගින් සිදු කළ සොයා ගැනීම් අනුව පෙනී යන්නේ, පරිපාලනයේ ඉව්‍යාහාංගත්වය හා නිදායිලිභා-වය බොහෝවේ ධාරිතාවයේ හිගතාවයක් ලෙස අර්ථකථනය කෙරෙන බවයි. පහත දක්වෙන තීරි-ක්ෂණයන් එම විශ්‍රාය තහවුරු කරයි.

■ වර්තමානයේදී, ඉ-ලේඛන හා ඉ-අත්සන් පිළිගැ-නීමට අවශ්‍ය ධාරිතාව ස්ථාපිත කර ක්‍රියාත්මක තත්ත්ව-යේ ඇති රාජ්‍ය ආයතන පවා ගනුදෙනු සැකසුම්ගත කිරීම සඳහා අතින් යොදු අත්සන් සහිත හොතික ලේඛන ඉල්ලා සිටි.

■ ධාරිතා සීමාවන් ජය ගැනීම සඳහා රජය විසින් දැනුවම් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. 2016 හා

2017 වසරවල ස්වකිය අයවැය වෙන් කිරීම්වල දී රජය පිළිවෙළින් රු.විලියන 10ක්<sup>9</sup> හා බිලියන 15ක්<sup>10</sup> ඉහත සඳහන් කළ, ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර තිබේ. අපේක්ෂිත ඩිජිටල් විපරිවර්තනය එල ගැනීමේමහිලා අවශ්‍ය වන රාජ්‍ය අංශයේ ධාරිතාව, 1) රජයේ ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය හා 2) විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොදු ස්ථාවරය හරහා ඇවැසි කුසලතා හා සම්පත්<sup>11</sup> ලබා දීමට රජය දක්වන කැපවීම මගින් තවත් ගක්තිමත් කෙරේ.

4. නිලධාරී තන්තුයේ පවතින උදෑසීනහාවය, දුෂ්චරු ප්‍රතිලාභවලටම මුහු වී බැඳේ.

4.1 අතින් ලේඛන සකසන පද්ධති තුළ පවතින පාර-දාෂ්චරාවයක් නොමැතිකම හා අකාර්යක්ෂමහාවය තුළින් වාසි ලබන රාජ්‍ය නිලධාරීන් විසින් වෙනසකම් සිදු කිරීමට දක්වන ප්‍රතිරෝධය, ඉලෙක්ට්‍රොනික වාණිජය වේදිකා හඳුන්වාදීමට ප්‍රයත්න දරන බො-හෝ රටවල් මුහුණ දෙන පොදු ගැටළවකි. එක්සන් ජාතින්ගේ ආර්ථික හා සමාජීය පැසිගිරික් සමුළුව මගින් ඉලෙක්ට්‍රොනික වාණිජය/තනි කුවුල වේදිකා ක්‍රියාවට නැංවීම හා බැඳුණු පිරිවැය පිළිබඳව අතර සිදු කළ සම්ක්ෂණයක් මගින් හෙළි වුයේ අදාළ ආයතන තුළ සිරින කාර්ය මණ්ඩල විසින් දක්වන ප්‍රතිරෝධය මෙකි වේදිකා ක්‍රියාවට නැංවීම ප්‍රමාද වීමෙහි ලා බලපාන ප්‍රධාන පිරිවැයක් බවයි.<sup>12 13</sup>

4.2 රාජ්‍ය අංශයේ දුෂ්චරුයේ ප්‍රත්‍යාග්‍ය මට්ටම මැන බලන දරුකයක් වන ව්‍යාන්ස්පේරන්ස් ඉන්වර්නැඡනල් ආයතනයේ දුෂ්චරු ප්‍රත්‍යාග්‍යතා දරුකයයේ 2016 අගයන්ට අනුව 36/100 ක දුරට්වල ලකුණු මට්ටමක් සහිතව රටවල් 176ක් අනුරින් ශ්‍රී ලංකාව සිටින්නේ 95 වන ස්ථානයේ ය. මිනිස් ගුම්ය පදනම්ව අතින් සිදුවන ගනුදෙනු සිදු කරවා ගැනීම සඳහා සන්-තොශම් ලබාදෙන ලෙස බල කෙරුණු අව-ස්ථාපා පිළිබඳව මහජන පැමිණිලි ගණනාවක් මෙම සම්ක්ෂණය තුළ ද හෙළිදරව් විය.

4.3 දුෂ්චරු මගින් රජයයේ රෝදවලට ගුෂ් වෙනුවට 'වැල්' දමන බව පවසන දුෂ්චරුය පිළිබඳ තුනතන නාභයන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය විස්තර කිරීමට මැනවින් උව්‍යතය. එනම්, තමන් මුහුණ දෙන, ප්‍රරෝක්තනය කළ නොහැකි, අපැහැදිලි, මන්දගාමී හා දුෂ්චර ක්‍රියාවලියන් තරන් කර ගැනීමට උත්සාහ දරන පිරිස් වෙතින් අයුතු වාසි ලබා ගැනීම සඳහා අ-කාර්යක්ෂම පද්ධතින් එලෙසම පවත්වා ගැනීමට දුෂ්චර රාජ්‍ය නිලධාරී තන්තුයන් ක්‍රියා කරනු ඇත.

## ප්‍රතිපත්ති සටහන

4.4 දූෂිත ක්‍රියාවලියන් පිළිබඳව ඇති සාක්ෂි සටහන් මකා දුම්මට ද මිනිස් ගුමය පදනම් කර ගත් අතින් ලේඛන සකස් කරන පද්ධති තුළින් ඉඩක් ලබා දේ. උදාහරණයක් ලෙස අතින් කරන ලේඛන සැකසුම්වල දී ප්‍රමාදයන් සිදුවන ස්ථාන පිළිබඳව වාර්තා නො-පවතී. සිදු කළ පාර්ශවය පිළිබඳව සාක්ෂි නොනාතා, හෝතික ලේඛන වෙනස් කිරීමට, වෙනත් ලේඛන-වලට මාරු කිරීමට හෝ ඉවත් කිරීමට හැකියාව පවතී. රට පරස්පරව, ඉ-අත්සන් විලින් බල ගැන්වුණු ඉලෙක්ට්‍රොනික පද්ධතිවලට ඇතුළත්වීමට පූරුණය කිරීම (log-in) අවශ්‍ය වේ. දූෂණයක් පිළිබඳව සැක කරන අවස්ථාවක දී, සාක්ෂි සටහන් සෙවීම සඳහා යොදා ගත හැකි බිජිටල් පියවර සලකුණු ඉන් ඇති කෙරේ.

### III ප්‍රගමනය සඳහා නිරද්ධේශයන්

අතිත පරිපාලන දුර්වලතා හා ප්‍රතිරෝධයන් තිබිය දී වුවද, ඉ-අත්සන් පිළිගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන යොමු කරවීම සඳහා පහත නිරද්ධේශයන් දෙක ඉදිරිපත් කෙරේ.

1) ශ්‍රී ලංකාව තුළ ඉ-අත්සන් පිළිගැනීම වෙශවත් කිරීම සඳහා කේත්තිශ්‍රී මාර්ගෝපදේශ මාලාවන් නිකුත් කිරීම.

■ යම් රාජ්‍ය ආයතනයකට ඉ-ලේඛන (ඉ-අත්සන් ද ඇතුළුව) හාවිතා කිරීමට අවශ්‍ය නම්, තමන් විසින් අනුගමනය කිරීමට අප්ස්සා කරන නිශ්චිත රෙගලුසි/මාර්ගෝපදේශ මාලාවන් පිළිබඳව අදාළ විෂය හාර අමාත්‍යවරයාට නිරද්ධේශයන් ඉදිරිපත් කිරීමට එම ආයතනයන්ට හැකි යැයි 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ පැහැදිලිව දක්වා ඇති.<sup>14</sup> පනත ගෙනවිත් වසර 10කත් වඩා වැඩි කළක් ගත වී ඇති මුත්, එකී කාලය තුළ දී එකදු රාජ්‍ය ආයතනයක් හෝ එවැනි නිරද්ධේශයක් ඉදිරිපත් කර ඇති බවක් වාර්තා වී නොමැති.

ඉහත කි මාර්ගෝපදේශ මාලාවන් නිකුත් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ 8 වන කොටස යටතේ ඉඩ සලසා ඇත.

■ එක් එක් රාජ්‍ය ආයතන වෙන වෙනම ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මේ ක්‍රියාපටිපාටිය තුළින් මග හරවන අතර මෙකි මාර්ගෝපදේශ මාලාවන් ක්‍රියාවට නැංවීම සිසුගාමී වීමද ඉන් සිදු වේ. ශ්‍රී ලංකාවට සාපේශ්චව බලන කළ වඩා සංකීරණ පරිපාලන ව්‍යුහයක් ඇති ඉන්දියාවේ, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඉ-අත්සන් ක්‍රියාත්මක කරනු ලැබුවේ 2010 වසරදී සමස්ත මාර්ගෝපදේශමාලා කාණ්

චයක් ප්‍රකාශනයට පත් කිරීම මගිනි.<sup>15</sup>

■ ශ්‍රී ලංකාව තුළ මෙකි මාර්ගෝපදේශ මාලාවන් ප්‍රකාශයට පත් කිරීමේ මධ්‍යගත අධිකාරිය ලෙස විදුලි සංම්ඟ හා බිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පත් කළ හැකිය. මාර්ගෝපදේශ මාලාවන් තුළ පහත කරුණු ඇතුළත් විය යුතුය.

අ) අදාළ ඉලෙක්ට්‍රොනික වාර්තා රාජ්‍ය විසින් නිරමාණය කළ යුතු, රද්වා ගත යුතු, ගොනුගත කළ යුතු හෝ නිකුත් කළ යුතු පිළිවෙළ හා ආකෘතිය

ආ) එකිනෙකට වෙනස් ආකාරයේ ලේඛන සඳහා පිළිගත හැකි ඉ-අත්සන් වර්ග

සහ

ඇ) එවැනි ඉ-අත්සන් යොදන අන්දම හා ආකෘතිය මෙන්ම සේවයේ යොදවන සැම් ස.ස්.ස.යකු සතුවම තිබිය යුතු විශේෂ නිරණායකයන්

■ හොඳින් කෙටුම්පත් කළ, මධ්‍යගතව නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවන්ගෙන් අත්වන වාසි නම්,

අ) මෙම පනතට අනුකූලව තමන්ගේම වූ මාර්ගෝපදේශ මාලාවන් එක් එක් ආයතන විසින් තනිව සම්මත කර ගැනීමේ විකල්ප ක්‍රමය සමග සැසැදීමේ දී රජයේ ආයතන සඳහා මාර්ගෝපදේශන මාලාවන් ඇති කර ගැනීමේ කාර්යක්ෂමතාවය හා එලදායීකාවය ඉහළ යැම්,

ආ) ඉ-අත්සන් පිළිගැනීමට අදාළ නිරණායකයන් හා ආකෘතියේ පැහැදිලිහාවය, සංගතභාවය, පූරෝචන හැකියාවන් හා සමරුළිය බව ඉහළ නැංවීම,

ඇ) ඉ-අත්සන්වල නිතිමය වලංගුහාවය ගැන ආයතන විසින් ඇති කර ගෙන තිබෙන අවිනිශ්චිත හැඟීම් හෝ මන්දේශ්සාහිබව මැඩ පැවැත්වීමට සහායක් ලැබීම.

2) ශ්‍රී ලංකාව තුළ නිකුත් කෙරෙන බිජිටල් අත්සන් අන්තර්ජාතිකව සහතික කරවා ගැනීම සඳහා ජා.ස.අ.ය සක්‍රීය කිරීම

■ 2.3 කොටස් දී විස්තර කළ පරිදි, ජාතික සහතික කිරීම අධිකාරියක් පිහිටුවීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (තො.ස.තා.නි.) අසමත් වීම හේතුවෙන් අනිවු ප්‍රතිඵල ජනිත වී තිබේ. තිළ පිළිගැනීමක් සහිත ස.ස්.ස.යකු ශ්‍රී ලංකාව තුළ නොමැතිවීම නිසා දේශ සීමා හරහා සිදු කෙරෙන සමහර ගනුදෙනුවලදී බිජිටල් අත්සන් හාවිතා කළ නොහැකි වී තිබේ.

■ ඉදිරියට යැම් සඳහා විකල්පයන් තුනක් තිබේ (අ)

ප්‍රතිපත්ති සටහන

අන්තර්ජාතිකව නිල පිළිගැනීමක් සහිත ජා.ස.අ.යක් 2017 වසරේද පිහිටුවේම සඳහා, එහි ලා අවශ්‍ය පරිපාලනමය බාරිතාව සහිත ආයතනයන් දෙකක් වන තො.ස.තා.නි. භා ත්‍රි ලංකා මහ බැංකුව යන දෙකෙන් එකකට නැවත කාර්ය-නියම කිරීම, (ආ) ගේලිය සහතික කිරීම අධිකාරියක් වෙතින් සපුළුවම නිල පිළිගැනීමක් ලබා ගැනීම සඳහා ස.සේ.ස.යන් එකකට හෝ වැඩි ගණනකට සහාය ලබා දීම හෝ (ඇ) අන්තර්ජාතික නිල පිළිගැනීමක් සහිත ස.සේ.සයකට ත්‍රි ලංකාව තුළ සේවාවන් ඇරඟීම සඳහා ඇරයුම් කිරීම.■

වෙරිටේ රිසර්ච් ආයතනයේ ආර්ථික පරායේෂණ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශය සමග සහයෝගිතාවයෙන් යුතුව මෙම අධ්‍යායනය සම්පූර්ණය කෙරිණි. වෙරිටේ රිසර්ච් කණ්ඩායම සමන්විත වූයේ බුද්ධික පෙරේරා, සුභාමිත්‍ය අධ්‍යික්ෂණ, ස්විනා යුප්පාලී හා අනුජාන් කපිලන් ගෙනි. සමස්ත පරායේෂණ හා සංස්කරණ අධික්ෂණය නිෂාන් ද මෙල් හා මාලති නයිටි විසින් සිදු කෙරිණි.

# Endnotes

1. Digital signatures are a complex form of electronic signatures that require a user certificate (which is designed using cryptography) to uniquely identify the bearer of the certificate as the originator of the document.
2. A National Certification Authority (NCA) is a trusted third party digital certificate issuer, that is trusted by both the Subject (owner of the certificate) and the party relying upon the certificate. NCA can accredit and certify Local CSP and pass on the trust placed on them to the CSP's effectively "Accrediting" or increasing the credibility of the CSP. NCA's themselves are often "Accredited" by global Certification Authorities that pass on the trust placed on them to the NCA's.
3. CSPs are service providers that maintain a registry of owners of the certificates required for digital signatures and ensure that each certificate is uniquely tied to the owner of the certificate.
4. Central Bank of Sri Lanka, 'Annual Report', (2015), available at:  
[http://www.cbsl.gov.lk/pics\\_n\\_docs/10\\_pub/\\_docs/efr/annual\\_report/AR2015/English/content.htm](http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/annual_report/AR2015/English/content.htm) [accessed on: January 2017].
5. United Nations Network of Experts for Paperless Trade in Asia and the Pacific, 'Case of Malaysia's National Single Window', Towards a Single Window Trading Environment, (2010), available at:  
<http://www.unescap.org/sites/default/files/brief4.pdf> [accessed on: January 2017].
6. Ministry of Finance, 'Budget Speech 2017', p. 72, available at:  
<http://treasury.gov.lk/documents/10181/28027/Budget+Speech+2017/a092d16a-68ec-46d5-8e27-9e3c00243aa8?version=1.1> [accessed on: January 2017].
7. The Electronic Transactions Act (ETA) provides for the creation of a Certification Authority (CA), a regulatory entity set up to perform oversight functions in relation to Certification Service Providers (CSPs). In this context, the CA has the power to: identify the criteria that will form the basis for the accreditation of CSPs; issue licences to CSPs to perform their functions under the Act; and, mandate CSPs to maintain records and registers in the performance of their functions.
8. The applicability of the Act does not extend to, inter alia, execution of a Will, a Bill of Exchange, a Power of Attorney, a Trust, and a contract for the sale or conveyance of immovable property or any interest in such property.
9. Ministry of Finance, 'Budget Speech 2017', p. 40, available at:  
<http://treasury.gov.lk/documents/10181/28027/Budget+Speech+2017/a092d16a-68ec-46d5-8e27-9e3c00243aa8?version=1.1> [accessed on: February 2017].
10. Ibid, p. 74.
11. Sirimanna, Bandula. 'Sri Lanka leapfrogs to a digital government, says Telecom Minister', The Sunday Times, (02 October 2016), available at: <http://www.sundaytimes.lk/161002/business-times/sri-lanka-leapfrogs-to-a-digital-government-says-telecom-minister-210840.html> [accessed on: February 2017].
12. United Nations Economic and Social Commission for Asia and the Pacific, 'An Exploration of the need for and cost of selected trade facilitation measures in the context of the WTO negotiations', Studies in Trade and Investment, (2006), p 36, available at <http://www.unescap.org/sites/default/files/tipub2426.pdf> [accessed on: January 2017].
13. The other costs accounted for were regulatory setup costs, institutional setup costs, human resources training setup costs, and equipment setup costs.
14. Electronic Transactions Act No. 19 of 2006, Section 8 (2).
15. Controller of Certifying Authorities, India, 'e-authentication guidelines for e-Sign - Online Electronic Signature Service',(07 June 2016), at <http://www.cca.gov.in/cca/sites/default/files/files/Guidelines/CCA-ESIGNAUTH.pdf> [accessed on: 27 March 2017].